

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව

වර්ෂ අවසාන අග්‍රහණ - 2012

II - ශ්‍රේණිය

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය - පිළිතුරු සතිය

I පත්‍රය - පිළිතුරු

1 - 2	11 - 2	21 - 2	31 - 3
2 - 1	12 - 1	22 - 4	32 - 1
3 - 3	13 - 3	23 - 3	33 - 2
4 - 4	14 - 3	24 - 4	34 - 2
5 - 2	15 - 4	25 - 1	35 - 2
6 - 4	16 - 3	26 - 3	36 - 3
7 - 1	17 - 3	27 - 4	37 - 4
8 - 4	18 - 1	28 - 3	38 - 4
9 - 1	19 - 4	29 - 4	39 - 1
10 - 3	20 - 3	30 - 3	40 - 2

(ලකුණු 1 x 40 = 40)

II පත්‍රය - පිළිතුරු

01. 1. අ) නිෂ්පාදනයේ ස්වභාවය අනුව - කෘතියික (ලකුණු 1)
ආ) අරමුණ අනුව - ලාභ ලැබීම (ලකුණු 1)
2. - සත්සිදු කොමිස්‍යනිකේෂන් යන නාමය ලියාපදිංචි කිරීම (ලකුණු 1)
- විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාවෙන් බලපත්‍ර / අවසර ලබා ගැනීම (ලකුණු 1)
3. වගකීම සීමාසහිත වීම.
නීතිමය පුද්ගලභාවය ලැබීම.
කොටස් නිකුත් කර ප්‍රාග්ධනය සපයාගත හැකිවීම.
බැංකු ණය ලබා ගැනීමට පහසු වීම (කරුණු 2 ට ලකුණු 2)
4. විද්‍යාත්මක හා තාක්ෂණික පරිසරය
පුරා පරිසරය පිළිගත හැකි පරිසර 2 ක් නම් කිරීමට ලකුණු 2
5. i. ජංගම ගිණුම (ලකුණු 1)
ii. කොටස්, භාණ්ඩාගාර, බැඳුම්කර, ණයකර කරුණු 1 කට ලකුණු 1 ක් දෙන්න
6. ප්‍රාග්ධනය + වගකීම් = වත්කම් (ලකුණු 1)
 $230,000 + 80,000 = 310,000$ (ලකුණු 1)
7. රු. 230,000/- (ලකුණු 2)
8. ප්‍රාග්ධන වියදමක් - වත්කමක් මිලට ගැනීමක් ලියා තිබිය යුතුයි. (ලකුණු 1)
ආයතන වියදමක් - සේවක වැටුප් (ලකුණු 1)
9. i. ගැණුම් ගිණුම හර - මුදල් ගිණුම බැර ලකුණු 1 සටහන් දෙකම නිවැරදි විය යුතුයි
ii. ගැනිලි ගිණුම හර - ගැනුම ගිණුම බැර ලකුණු 1 සටහන් දෙකම නිවැරදි විය යුතුයි
10. වෙළඳ ගිණුම - දළ ලාභය ලකුණු $1/2 \times 2 = 1$
ලාභාලාභ ගිණුම - ශුද්ධ ලාභය ලකුණු $1/2 \times 2 = 1$

02. i අ) රු. 70,000/-
ආ) රු. 350/-
ඇ) රු. 420/- (ලකුණු 2 බැගින් 6 කි)
- ii. ශක්තින්, දුර්වලතා, අවස්ථා, තර්ජන (ලකුණු 1 බැගින් 4 කි)

03. i - ආරම්භ කිරීමේ පහසුව
- ලාභ තනිව භුක්ති විඳීමට හැකිවීම
- කුඩා ප්‍රාග්ධනයකින් ඇරඹිය හැකි වීම
- තීරණ ගැනීමේ පහසුව / ස්වාධීනත්වය
- දක්ෂතාව හා කැපවීම මත දියුණු කරගත හැකිවීම (කරුණු 4 x 1/2 = ලකුණු 2)

- ii. සමුපකාර සමිති - 1972 අංක 5 දරණ සමුපකාර සමිති පනත (ලකුණු 1)
සී/ස පොදු සමාගම් - 2007 අංක 7 දරණ සමාගම් පනත (ලකුණු 1)

- iii. අ) පිරිවැය, ඉල්ලුම, තරගකාරීත්වය, රුචි අරුවිකම්
ඕනෑම කරුණු 2කට 1/2 බැගින් ලකුණු 1
ආ) ඉලක්ක වෙළෙඳපල (ලකුණු 1)

- iv. උපදේශන පහසුකම්
මූල්‍යයන සේවා
සුරක්ෂිතාගාර පහසුකම් (පෙළ පොතේ දී ඇති ඕනෑම පහසුකමක්)
(කරුණු 4 x 1/2 = ලකුණු 2)

- v. විද්‍යුත් - රූපවාහිනී, ගුවන්විදුලි, අන්තර්ජාල, විද්‍යුත් තැපෑල, ජංගම දුරකථන
සංකේත හා සංඥා - මාර්ග සංඥා, වාහන හැසිරවීමේ සංඥා, ඇසුරුම් සංකේත
පුවරු වල ඇති සංඥා
පිළිගත හැකි නිදසුන් සඳහා 1/2 බැගින් මාධ්‍යන් දෙක සඳහා ලකුණු 2 (ලකුණු 10)

04. i මුහුණු උවදුරු, ගිනි උවදුරු, රථ වාහන, සොරසතුරු
පිළිගතහැකි දේපළ උවදුරු දෙකක් සඳහන් කිරීමට ලකුණු 2

- ii. - ව්‍යාපාරික කටයුතු අඩපන වීම
- තොග නාස්තිය / පිරිවැය වැඩි වීම
- ගනුදෙනුකරුවන් කළ කිරීම / කීර්තිනාමය පහදු වීම
- හදිසි ඇණවුම් සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදු වීම
- සේවක වියදම් යන්ත්‍ර ධාරිතාව අපතේ යාම (කරුණු 4 x 1/2 = ලකුණු 2)

- iii. - සුරක්ෂිතභාවය - ගමනාන්තය තෙක් යොදාගත හැකිවීම
- වේගවත් බව - ප්‍රමිතීන් හා සම්මතයන්
- පිරිවැය - සුලභත්වය (කරුණු 4 x 1/2 = ලකුණු 2)

- iv. අ) සුරක්ෂිතභාවය අඩු පොළිය (කරුණු 2 ලකුණු 1)
ආ) ඉක්මනින් ලබාගත හැකිවීම, නැවත ගෙවීමක් නොමැතිවීම. (කරුණු 2 ලකුණු 2)

- v. - ලාභාංශ, ප්‍රාග්ධන ලාභ, ප්‍රසාද කොටස් හිමිකම
- හිමිකම් නිකුත්ව, අවශ්‍ය විටක විකුණා මුදල් කරගත හැකිවීම
- අධ්‍යක්ෂවරයෙකු විමේ අවස්ථාව ලැබීම (කරුණු 4 x 1/2 = ලකුණු 2)

(කරුණු 10)

05. i

සඳුන්ගේ ව්‍යාපාරයේ
මුදල් පොත

දිනය	විස්තරය	ස.පි.	වට්- ටම්	මුදල් රු.	බැංකු රු.	දිනය	විස්තරය	ස.පි.	වට්- ටම්	මුදල් රු.	බැංකු රු.
12.03.01	ශේෂය		-	5600	12400✓	12.03.03	බැංකු	ප්‍රති	-	8000	-
12.03.02	විකුණුම්		-	8000✓	-	12.03.04	දුරකථන		-	-	1500✓
12.03.03	මුදල්	ප්‍රති	-	-	8000✓	12.03.06	අතිල්		150✓	2350✓	-
12.03.05	චතුර		100✓	1900✓	-	12.03.07	ගැනිලි		-	-	1500✓
						12.03.07	ශේෂය ප/ගෙ			5150✓	17400✓
			100	15500	20400				150	15500	20400
12.03.08	ශේෂය ඉ/ගෙ			5150	17400						

✓ හරි 1 x 1/2 සේ සලකා ලකුණු 6

සංශෝධිත මුදල් පොත

2012.09.30 ශේෂය ඉ/ගෙ	12500 1/2	බැංකු ගාස්තු	200 1/2
ලාභාංශ	5000 1/2	සංශෝධිත ශේෂය ප/ගෙ	17300 1/2
	17500		17500
2012.10.01 සංශෝධිත ශේෂය ඉ/ගෙ	17300		

ලකුණු 2

දිනුන්ගේ ව්‍යාපාරයේ
2012.09.30 දිනට බැංකු සැසඳුම් ප්‍රකාශය

2012.09.30 දිනට සංශෝධිත මුදල් පොත අනුව ශේෂය		17300 1/2
එකතුකලා		
නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක්පත්	9500 1/2	9500
		26800
අඩුකලා		
තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක් පත්		8000 1/2
2012.09.30 දිනට බැංකු ප්‍රකාශය අනුව ශේෂය		18800 1/2

ලකුණු 2

ලකුණු 10

06. i අ) ද්විකරණ දෝෂ
ආ) හිලව් දෝෂ

(1/2 x 2 = ලකුණු 1)

ii. පොදු ජර්නලය

i.	පිරිස්ගේ ගිණුම	හර	1500	
	අවිනිශ්චිත ගිණුම			1500 ල.1
	(පිරිස්ට ගෙවූ රු. 1500/- සටහන් නොවීමේ වරද නිවැරදි කිරීම)			
ii.	විකුණුම් ගිණුම	හර	800	
	අවිනිශ්චිත ගිණුම			800 ල.1
	(විකුණුම් ජර්නලයේ එකතුව වැඩියෙන් සටහන් කිරීමේ වරද නිවැරදි කිරීම)			
iii.	අවිනිශ්චිත ගිණුම	හර	90	
	සුදත්ගේ ගිණුම			90 ල.1
	(සුදත්ගෙන් ලද මුදල අඩුවෙන් සටහන් කිරීමේ වරද නිවැරදි කිරීම)			
vi.	අවිනිශ්චිත ගිණුම	හර	1200	ල.1
				
	(ලද වට්ටම් රු. 1200/- ශේෂ පිරික්සීමට පිටපත් නොවීමේ වරද නිවැරදි කිරීම)			

අවිනිශ්චිත ගිණුම

ශේෂ පිරික්සුමේ වෙනස	1010	ල.1	පිරිස්	1500	ල.1
සුදත්	90	ල.1	විකුණුම්	800	ල.1
ලද වට්ටම්	200	ල.1			
	2300			2300	

ලකුණු 10

07. සන්සර ව්‍යාපාරයේ 2012.03.31 දිනෙන් අවසන්

වර්ෂය සඳහා ලාභාලාභ ගිණුම

නම් කිරීමට ලකුණු 1

නොගය 2011.04.01		12000	විකුණුම්	95000	
ගැණුම්	62000		- ආපසු එවුම්	3000	92000
- ආපසු යැවුම්	2000	60000	ල.1		
		72000	ල.1		
නොගය 2012.12.31 -		20000	ල.1		
විකුණුම් පිරිවැය		52000	ල.1		
දළ ලාභය ප/ගෙ		40000	ල.1		
		92000			92000
ආයතන හා පරිපාලන වියදම්			දළ ලාභය ඉ/ගෙ		40000
වරිපනම්	7500		ලැබූ වට්ටම්		3000
රක්ෂණය	7000	14500	ල.1		
විකිණීමේ හා බෙදාහැරීමේ වියදම්					
දුන් වට්ටම්	2000				
විකුණුම් සේවක වේතන	4000				
මෝටර් රථ ක්ෂය	10000	ල.1			
බොල් ණය	2000	ල.1	18000	ල.1	
මූල්‍ය හා වෙනත් වියදම්					
බැංකු ණය පොළී	7500	ල.1	7500		
ශුද්ධ ලාභය ප්‍රාග්ධන			3000	ල.1	
ගිණුමට මාරු කලා		43000			43000

ලකුණු 6

සන්සර ව්‍යාපාරයේ
2012.03.31 දිනට ශේෂ පත්‍රය

නම් කිරීමට ලකුණු 1

විස්තරය	රු.	රු.	විස්තරය	පිරිවැය රු.	සමුච්චිත ක්ෂය රු.	ශුද්ධ අගය රු.
ප්‍රාග්ධනය- ශේෂය	260000		ජංගම නොවන වත්කම්			
+ ශුද්ධ ලාභය	3000	263000	වත්කම්			
		ල.1	ඉඩම් හා ගොඩනැගිලි	200000	-	200000
			මෝටර් රථ	100000	20000	80000
				300000	20000	280000
ජංගම නොවන වගකීම්			ජංගම වත්කම්			
15% බැංකු ණය		50000	නොගය		20000	
ජංගම වගකීම්			ණයගැතියෝ		18000	ල.1
ණයගැතියෝ	13000		ඉ.ගෙ. රක්ෂණය		1000	ල.1
උපචිත ණය පොළී	2500	ල.1	අනැති මුදල්		10000	49000
ගෙවිය යුතු වරිපනම්	500	ල.1				
		16000				
		329000				329000

ලකුණු 4